

සීමාසහිත ලංකා සිමෙන්ති සමාගමේ ගනුදෙනු පිළිබඳ වාර්තාව - 2017-2023

සීමාසහිත ලංකා සිමෙන්ති සමාගමේ (“සමාගම”) 2017 සිට 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂවල මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ ඇතුළත් වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිත්වයක් විසින්ම එම අස්ථිත්වය සම්බන්ධව වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය. එම පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිත්වයක් සම්බන්ධයෙන් වූ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන, රිති මගින් දක්වනු ලැබිය හැකි පරිදි වන කාලසීමාවක් තුළ එම අස්ථිත්ව වල වාර්ෂික කාර්යසාධන වාර්තා ද සමඟ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම පනතේ 38(1)(ඇ) වගන්තිය ප්‍රකාරව, වාර්ෂික වාර්තා සහ වෙනත් මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වේලාවන් ඇතුළත පිළියෙල කිරීමට සිදුවන බව සහතික විය යුතු අතර ඊට අමතරව විගණනය කරනු ලබන අස්ථිත්වයට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජර්‍යාත ගණන් දීමේ නිලධාරියා වගබලා ගනු ලැබිය යුතුය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය හා 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දී ඇති රාජ්‍ය ව්‍යාපාර සඳහා වූ මෙහෙයුම් අත්පොතෙහි 6.6 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින හැටක් (60) ඇතුළත මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, 2017 සිට 2023 දක්වා වූ වර්ෂයන් සඳහා වන මූල්‍ය ප්‍රකාශන මෙම වාර්තාවේ දිනය වන විටත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2.2 වත්කම්, වගකීම්, ආදායම් හා වියදම්

සමාගම විසින් අවසන් වරට පිළියෙල කරන ලද 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

<u>මූල්‍ය ප්‍රකාශන අයිතමය</u>	වටිනාකම (රු.)
<u>වත්කම්</u>	
ජංගම නොවන වත්කම්	230,229,406
ජංගම වත්කම්	<u>45,021,489</u>
මුළු වත්කම්	<u>275,250,895</u>
 <u>ස්කන්ධය හා වගකීම්</u>	
ස්කන්ධය	(634,157,397)

වගකීම්

ජංගම නොවන වගකීම්	833,216,284
ජංගම වගකීම්	<u>76,192,007</u>
මුළු වගකීම් හා ස්කන්ධය	<u>275,250,895</u>
මුළු ආදායම	36,019,576
මුළු වියදම	<u>41,338,799</u>
අතිරික්තය / (උණකාවය)	<u>(5,319,223)</u>

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 සමාගමේ ක්‍රියාකාරිත්වය

ලංකා සිමෙන්ති සමාගම, සමාගම් ආඥා පනතේ 145 අධිකාරිය යටතේ, සිමෙන්ති සහ සිමෙන්තිවලින් සාදනු ලබන සිමෙන්ති කොන්ක්‍රීට් හෝ වෙනත් සිමෙන්ති මිශ්‍රණවලින් සාදන ලද ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, සැපයීම, ආනයනය කිරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම අරමුණු කරගෙන 1982 සැප්තැම්බර් 03 දින සීමාසහිත සමාගමක් ලෙස ස්ථාපනය කර තිබුණි.

කෙසේ වුවද, පැවති යුධමය වාතාවරණය හේතුවෙන් කන්කසන්තුරේ පිහිටුවා තිබූ සමාගමේ කම්හලේ නිෂ්පාදන කටයුතු 1991 වර්ෂයේ සිට සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණි.

3.2 සමාගම ඇවර කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
සමාගම අංක අමප/19/1399/115/035 හා 2019 ජූලි 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඇවර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, අංක අමප/21/1576/320/044 හා 2021 ඔක්තෝබර් 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඇවර කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් දැනුම් දී තිබුණද, සමාගම ඇවර කිරීමේ කටයුතු 2024 දෙසැම්බර් 31 දින වන විටත් ආරම්භ කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	සමාගම ඇවර කිරීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගත යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
අ. 2023 වර්ෂයෙන් පසු සමාගම සඳහා සභාපතිවරයෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර නොතිබුණු අතර කිසිදු සේවකයෙකු සේවයේ යෙදී නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	සමාගම සභාපතිවරයෙකු පත්කිරීමට කටයුතු කළ යුතුය.
ආ. සමාගම සතු කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නතර වී දැනට වර්ෂ 33 ක් ගත වී තිබුණද එහි වත්කම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන නොතිබීමෙන් එම කම්හල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.	පිළිතුරු සපයා නොතිබුණි.	වත්කම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය	සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතු වුවද, සමාගම 2017 වර්ෂයේ සිට නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන ගොස් නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	සමාගමේ ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.